





මගේ යාළුවනේ ඔයාල දන්නවද මධ්‍ය සැකසුම් ඒකකය ගැන.
(CPU - Central Processing Unit)

ඔව් ඔව් අපි දන්නව. මධ්‍ය සැකසුම් ඒකකය(CPU) කියන්නෙ
.....
.....
.....



මධ්‍ය සැකසුම් ඒකකය කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒවා නම් කරන්න පළවන්ද ඔයාලට

Three empty rectangular boxes for labeling the parts of the CPU.




මතක රෙජිස්තරය(Memory Register - **MR**)
.....
.....
.....



අංක ගණිතමය හා තාර්කික ඒකකය (Arithmetic and Logical Unit - **ALU**)
.....
.....
.....




පාලන ඒකකය(Control Unit – **CU**)
.....
.....
.....



මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය පිළිබඳ ඔයාලා මොනාද දන්නා මගෙ යාළුවනේ.

මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය හෙවත් විකාශනය අපට අවස්ථා හතරක් යටතේ පැහැදිලි කරන්න පුළුවන්.



Four horizontal boxes for writing answers, each preceded by a blue arrow pointing right.



තාක්ෂණය:-




විදුලි පරිභෝජනය :-

පරිගණකයේ ප්‍රමාණය:-.....

ක්‍රියාකාරී වේගය:-

පිරිවැය:-

උදාහරණ:-



තාක්ෂණය:-



විදුලි පරිභෝජනය :-

පරිගණකයේ ප්‍රමාණය:-.....

ක්‍රියාකාරී වේගය:-

පිරිවැය:-

උදාහරණ:-



P.M.Nelum Gunawardhana _ (ICT_Teacher_B/Lunugala M.M.V)



තාක්ෂණය:-
 විදුලි පරිභෝජනය :-
 පරිගණකයේ ප්‍රමාණය:-.....
 ක්‍රියාකාරී වේගය:-
 පිරිවැය:-
 උදාහරණ:-



තාක්ෂණය:-
 විදුලි පරිභෝජනය :-
 පරිගණකයේ ප්‍රමාණය:-.....
 ක්‍රියාකාරී වේගය:-
 පිරිවැය:-
 උදාහරණ:-



